



# ලංසු සඳහා ආරාධනයයි



## නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය සහ නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය

### 2022-2023 වසර සඳහා සනීපාරක්ෂක පවිත්‍රතා සේවාව පවත්වාගෙන යාම

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, “සවිසිරිපාය”, 123, විජේරාම මාවත, කොළඹ 07, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය, නො 17, ඩී. පී විජේසිංහ මාවත, පැලවත්ත, බත්තරමුල්ල සහ නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය, නො 33, සුනිල් මාවත, පැලවත්ත, බත්තරමුල්ල යන ආයතනවල 2022-2023 වසර සඳහා සනීපාරක්ෂක පවිත්‍රතා සේවාව පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් උපලේඛනයේ සඳහන් පරිදි මිල ගණන් කැඳවනු ලැබේ. මේ සම්බන්ධව [www.cida.lk](http://www.cida.lk) වෙබ් අඩවියේ පළකර ඇත.

#### උපලේඛනය

අංකය	විස්තරය	ලංසුපත් අංකය	ආපසු නොගෙවන ලංසු ලෝරම් ගාස්තුව (රු) වැට් බදු සහිත
1	ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (ප්‍රධාන කාර්යාලය)	1/4/7/00/86-2022	1080.00
2	ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය (සිටුරක්)	1/4/7/00/87-2022	1080.00
3	නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය ( සී.එච්.පී.බී)	1/4/7/00/85-2022	1080.00

#### 1. ලංසු පරීක්ෂා කිරීම -

මේ සඳහා උනන්දුවක් දක්වන ලංසුකරුවන් හට 2022.05.31 දින සිට 2022.06.21 දින දක්වා කාර්යාල දිනවල පෙ.ව 9.30 සිට ප.ව 3.30 දක්වා අදාළ ආයතනයන් වෙත පැමිණ ආයතන පරිශ්‍රයන් පරීක්ෂා කළ හැක.

දු.ක. අ - ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (ප්‍රධාන කාර්යාලය) -011-2699801  
 ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය (පැලවත්ත- බත්තරමුල්ල) -011-2784413  
 නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය (පැලවත්ත- බත්තරමුල්ල) -011-2787661

#### 2. ලංසු ලෝරමයන් නිකුත් කිරීම -

2022.06.01 වෙනි දින සිට 2022.06.21 දක්වා සතියේ සාමාන්‍ය කාර්යාල දින වල පෙ.ව 09.30 සිට ප.ව 03.00 දක්වා ආපසු නොගෙවනු ලබන රු.1080.00 (වැට් බදු සහිත ) ක ටෙන්ඩර් තැන්පත් මුදලක් ගිණුම් අංක 77454975 ලංකා බැංකුවේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ගිණුමට බැරකර රිසිට්පත් සැපයීම් නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් හෝ ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශයට පැමිණ ගෙවීම් කර රිසිට්පත සැපයීම් නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් නියමිත ටෙන්ඩර්පත් සහ කොන්දේසි මාලාවේ පිටපත ලබාගත හැකිය. ආයතන කුන සඳහා වෙන වෙනම ටෙන්ඩර්පත් ලබාගත යුතුය. ටෙන්ඩර්පත් නිකුත්කිරීම් අවසන් දින 2022.06.21 දින ප.ව 03.00 ට අවසන් වනු ඇත.

රජයෙන් නිකුත් කර ඇති වක්‍රලේඛනය අනුව ඉදිරියේදී කාර්යාල පවත්වාගෙන යාමේ දින යම් වෙනසක් විය හැකි බැවින් ටෙන්ඩර් පත් ලබාගැනීම සඳහා පැමිණීමට පෙර දුරකථන අංක 0112699801, දිගුව - 437 හෝ 071-2277169 සැපයීම් අංශයෙන් විමසන්න.

3. ලංසු විවෘත කිරීම -

අනුපිටපතකින් යුක්තව මුද්‍රා තබන ලද ලංසු මුල් පිටපත හා අනුපිටපත වෙත වෙනම කවරවල බහා එම කවර දෙකම එක් තනි කවරයක බහා මුද්‍රා තබා පිටකවරයේ වම් කෙළවරේ “CIDA ආයතනයේ සනිපාරක්ෂක පවිත්‍රතා සේවා සඳහා මිල ගණන් කැඳවීම - ප්‍රධාන කාර්යාලය, සිටුරුක් ආයතනය හා නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානය - 2022 -2023 සඳහා ටෙන්ඩර්” යනුවෙන් පැහැදිලිව සටහන් කර 2022.06.22 වන දින ප.ව 2.30ට පෙර ලැබෙන සේ සභාපති, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සවිසිරිපාය, 123, විජේරාම මාවත, කොළඹ 07 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ඉහත ලිපිනයේ සැපයීම් අංශයේ කාර්යාල ටෙන්ඩර් පෙට්ටිය වෙත අතින් ගෙනවිත් බහාලීම හෝ කළ යුතුය.

4. එම ලංසු භාරගන්නා වේලාව අවසන්වූ වහාම කොළඹ 07, නො 123, විජේරාම මාවත, සවිසිරිපාය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සැපයුම් අංශ කාර්යාලයේදී 2022.06.22 වන දින ප.ව 2.30ට පැමිණ සිටින ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් ඉදිරියේදී විවෘත කරනු ලැබේ.

සභාපති  
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය  
සවිසිරිපාය,  
123, විජේරාම මාවත,  
කොළඹ 07.